

කල්පිටිය ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන

තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වේ.

- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වාරි මාර්ග, ජල සම්පාදන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් නමින් ලියාපදිංචි ලොරි බඩුසරය කල්පිටිය ප්‍රාදේශීය සභාව වෙත පවරා දීමට සමාලෝචිත වර්ෂයේ ගිවිසුම් අත්සන් කර තිබුණ ද භෞතිකව භාර දී නොතිබියදී රු.8,000,000ක වටිනාකමකට ජංගම නොවන වත්කම් යටතේ ගිණුම් ගත කර තිබුණි.	ලොරි බඩුසර රථයේ අලුත්වැඩියාවන් සිදුකිරීමේ අවශ්‍යතා පවතින බැවින්, එම අලුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව එය අප සභාවට භෞතිකව භාර දීමට කටයුතු කරනු ලබන බව පුත්තලම නගර සභාව විසින් දන්වා සිටින බව.	වත්කම් ගිණුම් ගත කිරීමේ දී පැවැත්ම කෙරෙහි ද අවධානය යොමුකර එම පවරා ගැනීමෙන් පසු ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දී කුලියාපිටිය නගර සභාවෙන් කල්පිටිය ප්‍රාදේශීය සභාව වෙත ලබා දී තිබුණු කම්පැක්ටර් රථයේ 2024 ජනවාරි 29 දිනට තක්සේරු වටිනාකම රු.7,500,000ක් බවට වාහන තක්සේරු වාර්තාවේ දක්වා තිබුණද එම රථයේ වටිනාකම රු.9,000,000ක් ලෙස රු.1,500,000ක් වැඩියෙන් දේපල පිරියත හා උපකරණ යටතේ ගිණුම්ගත කර තිබුණි.	පළාත් පාලන දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරුගේ තක්සේරු වාර්තා අනුව තක්සේරු වටිනාකම රු.7,500,000ක් ලෙස දක්වා ඇත්ත, 2024 වාර්ෂික රක්ෂණවරණය ලබාගැනීම සඳහා රක්ෂණ සමාගම මගින් ලබාදුන් තක්සේරු වටිනාකම රු. 9,000,000ක් ගිණුම්ගත කර ඇති බව.	රජයේ තක්සේරු වටිනාකමට අනුව ගිණුම් ගත කළ යුතුය.
(ඇ) සභාව සතු කාර් රථය අලුත්වැඩියා කිරීම සඳහා සමාලෝචිත වර්ෂය අවසානයට ගෙවිය යුතු රු.904,900ක් ණය හිමි ලෙස දෙවරක් ගිණුම් ගත කර තිබුණි.	අතපසු වීමකින් දෙවරක් ගිණුම්ගත කර ඇත. 2025 ජර්නල් සටහන් අංක 2 මගින් නිවැරදි කිරීමට කටයුතු කර ඇති බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ඈ) සභා බල ප්‍රදේශයේ කට්ටි කර අලවි කරන ලද ඉඩම්වලින් පොදු පහසුකම් සැපයීම සඳහා සභාව වෙත 2019 හා 2020 වර්ෂවලදී ලැබී තිබුණු පර්චස් 122.22ක ප්‍රමාණයෙන් යුතු ඉඩම් 03ක් ජංගම නොවන වත්කම් යටතේ ගිණුම් ගත කර නොතිබුණි.	අතපසුවීමකින් ගිණුම් ගත කිරීමට නොහැකි වී ඇති වත්කම් 2025 වර්ෂයට අදාළව ගිණුම් ගත කිරීමට කටයුතු කරන බව.	වත්කම් නිවැරදිව ගිණුම් තැබිය යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
i. මුදල් රෙගුලාසි 104 (3), 104(4)	සමාලෝචිත වර්ෂයේ අනතුරට පත් වී තිබුණු වාහන දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වගකිව යුත්තන් නිශ්චය කර නොතිබුණි.	අනතුරට පත්වූ වාහන ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විසින් අළුත්වැඩියා කරගැනීම සඳහා රක්ෂණ මුදල් ලැබී අළුත්වැඩියා කටයුතු කර ඇති බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
ii. මුදල් රෙගුලාසි 371(2)	යම් කාර්යක් සඳහා ලබා දුන් අත්තිකාරම් මුදල් අදාල කාර්යය නිමකළ විගස පියවිය යුතු වුවත් 1990 වර්ෂයට පෙර සිට පියවා නොමැති රු.229,658ක අත්තිකාරම් ශේෂයක් පැවතුණි.	අත්තිකාරම් ලබා ගත් අය සම්බන්ධ තොරතුරු සොයාගැනීමට අපහසු බැවින් ඉදිරියේදී නිරවුල් කිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
iii. මුදල් රෙගුලාසි 571(2)	වසර 02 ඉක්ම වූ රු.4,209,868ක තැන්පත් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව නියාදනය කිරීමට කටයුතු කර නොතිබුණි.	මුදල් රෙගුලාසි 571 (2) අනුව කටයුතු කිරීමට ලැයිස්තු සකස් කරමින් පවතින බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනයන්ට අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ
පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.63,047,850 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන
වියදම ඉක්මවූ ආදායම රු.40,011,831ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාලව ඉදිරිපත්
කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු
පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	
i. වරිපනම් හා බදු	5,689	4,861	4,316	15,121	5,265	4,545	2,483	14,593	
ii. කුලී	21,910	21,779	22,428	10,333	18,217	16,480	12,930	11,012	
iii. බලපත්‍ර ගාස්තු	3,936	4,250	4,250	-	3,711	2,638	2,638	-	
iv. වෙනත් ආදායම්	8,300	4,581	4,581	-	8,225	4,336	4,336	-	
එකතුව	39,835	35,471	35,575	25,454	35,418	27,999	22,387	25,605	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
i. 2025 අප්‍රේල් 30 දිනට වරිපනම් බදු හිඟය රු.12,272,649ක් වූ අතර, එම හිඟයෙන් වර්ෂ 01ට වැඩි වර්ෂ 05ට අඩු රු.9,567,595ක හිඟයක්ද වර්ෂ 05ට වැඩි රු.2,705,053 ක හිඟ ශේෂයක්ද විය. එම මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	අයවීමට ඇති හිඟයන් සඳහා රතු නිවේදන හා දේපල තහනමට ගතහැකි දේපලවලට ලිපි යොමු කර ඇත. ඉතිරි හිඟයන් ද කඩිනමින් අය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
ii. 2025 අප්‍රේල් 30 දිනට ජල බදු හිඟය රු.333,338ක් වූ අතර, එම හිඟයෙන් වර්ෂ 05ට වැඩි රු.327,591ක හිඟ ශේෂයක් පැවතුණි.	හිඟ මුදලින් රු.327,591ක මුදල පසුගිය වසර 10කට වැඩි කාලයක සිට තිබෙන බැවින් මෙම මුදල හිඟ ලයිස්තුවේ සිට කපා හැරීමට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
iii. සමාලෝචිත වර්ෂය අවසානයට අක්කර බදු හිඟය රු.1,093,145ක් වූ අතර, එම හිඟයෙන් වර්ෂ 01ට වැඩි වර්ෂ 05ට අඩු රු.133,839 ක හිඟයක්ද වර්ෂ 05ට වැඩි රු.959,306ක හිඟ ශේෂයක්ද වූ අතර එම හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉඩම් සමීක්ෂණයක් සිදු කර නිසි අයිතිකරුවන් සොයා අය කරගත හැකි බදු අයකර ගැනීමට හා අයකර ගත නොහැකි බදු කපා හැරීමට අනුමැතියට යැවීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) කුලී

2025 අප්‍රේල් 30 දිනට හිඟ කුලී රු.9,239,668ක් වූ අතර, එම හිඟයෙන් වර්ෂ 01ට වැඩි වර්ෂ 05ට අඩු රු.2,399,929 ක හිඟ ශේෂයක්ද වර්ෂ 05ට වැඩි රු.6,839,739 ක හිඟ ශේෂයක්ද විය. එම හිඟ මුදල් අයකර ගැනීම කෙරෙහි කළමනාකරණයේ අවධානය යොමු වී නොතිබුණි.

හිඟ මුදල් සම්බන්ධයෙන් කඩ හිමියන් දැනුවත් කර ඇති බව හා හිඟ අය කර ගැනීම සඳහා කටයුතු කිරීමට හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගෙන ඇති බව.

හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) ගිවිසුම් කාලය ඉකුත් වී තිබුණු සභාව සතු කඩ කාමර 77ක් සඳහා ගිවිසුම් යාවත්කාලීන කිරීමට කටයුතු කර නොතිබුණු අතර, කඩ කාමර අයිතිය පවරා දීම සඳහා 2020 හා 2023 වර්ෂ වලදී පැවරුම් ගාස්තු අය කර තිබුණු කඩ කාමර 02 ක් සඳහා පැවරුම්ලාභීන් සමග ගිවිසුම් ගත වී නොතිබුණි.

ගිවිසුම් අත්සන් නොකළ ඉතිරි කඩ කාමර සඳහා 2025 ජුනි 30 දින වනවිට ගිවිසුම් අත්සන් කර අවසන් කරන බව.

ගිවිසුම් යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය.

(ආ) 2025 අප්‍රේල් 30 දිනට ලැබිය යුතුව තිබුණු ගිණුම් 02 ක රු.20,253,449 ක ශේෂයක් පැවති අතර එය තුළ වර්ෂ 5ට වැඩි රු.583,245ක ශේෂයක් ද පැවතුණි. දීර්ඝ කාලයක සිට පැවත එන මෙම ලැබිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

ලැබිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කරන බව.

ලැබිය යුතු මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ) 2025 අප්‍රේල් 30 දිනට ගෙවිය යුතු ගිණුම් 07 ක වටිනාකම රු.47,645,650ක් වූ අතර ඉන් අවුරුදු 05කට වැඩි රු.8,741,853 ක ශේෂයක් ද පැවතුණි. දීර්ඝ කාලයක සිට පැවත එන මෙම ගෙවිය යුතු ශේෂවල පැවැත්ම පිළිබඳව සොයා බලා නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

විශ්‍රාම වැටුප් අරමුදලට දායක මුදල් ලෙස ගෙවිය යුතු මුදල සම්බන්ධ ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බැවින් අදාළ හිඟ ශේෂය ගෙවා නොමැති බව.

ගෙවිය යුතු ශේෂවල පැවැත්ම සොයා බලා කඩිනමින් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 නිෂ්කාර්ය හෝ උෞත උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතුව පවතින රු.. 22,340,000ක් වටිනා වත්කම් 3ක් වර්ෂ 03ත් වර්ෂ 04ත් අතර කාලයක් නිශ්කාර්යව පැවතුණි.	සභාව සතුව පවතින නිශ්කාර්ය වත්කම්, පිළිබඳ මේවන විට ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවතින බව.	සභාව සතු වත්කම් උපරිම කාර්යක්ෂමව උපයෝජනය කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් භුක්ති විදින වෙළඳ සංකීර්ණය, සති පොල, පොදු ක්‍රීඩා පිටි, ළමා උද්‍යාන, පෙර පාසල්, පුස්තකාල, සුසාන භූමි, බස් නැවතුම්පොල පොදු වැසිකිළි හා ප්‍රජා ශාලා ඇතුළු වත්කම් 69ක් පවරාගෙන නොතිබුණු අතර සභාව විසින් භාවිතා කරනු ලබන වාහන 04 ක අයිතිය පවරා ගැනීමටද කටයුතු කර නොතිබුණි.	මේවන විට පවරාගෙන නොමැති වත්කම් 69 සඳහා එයට අදාලව පවරා ගැනීමට කටයුතු සිදු කරමින් පවතින බව.	සභාව සතු දේපළ පවරා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සිදු කරන ලද වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයේදී භාණ්ඩ වර්ග 03 ක අයිතම 237 ක උණනාවයන් නිරීක්ෂණය වී තිබුණි.	නිරවුල් කිරීම සඳහා විෂයභාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව.	මුදල් රෙගුලාසි අනුව පරීක්ෂණ පවත්වා වගකිවයුතු නිලධාරීන් නිශ්චය කළ යුතුය.
(ඇ) භාවිතා කල නොහැකි මට්ටමට අබලන් වී තිබුණු කැබ් රථයක්, අත්ට්‍රැක්ටරයක් හා යතුරු පැදියක් අපහරණය කිරීමට කටයුතු නොකර දීර්ඝ කාලයක් තිස්සේ ගාල් කර තිබුණි.	2025 වර්ෂයේදී අපහරණ කටයුතු සිදු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව.	කඩිනමින් අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ ද්විතියික තනතුරු 17ක්ද ප්‍රාථමික තනතුරු 14ක්ද පුරප්පාඩු වී තිබුණි. ද්විතියික තනතුරුවල පුරප්පාඩු හේතුවෙන් මුදල් අයකැමි, උපකාර්යාල කාර්යභාර නිලධාරී වැනි වගකිව යුතු තනතුරුවල රාජකාරී ඉටු	ද්විතියික ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු විස්තර ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත දැනුම් දී ඇත. ප්‍රාථමික තනතුරු සඳහා සේවකයින් බඳවාගෙන ප්‍රධාන ලේකම් මගින් යොමු කරන ලද	පුරප්පාඩු විධිමත් ලෙස සම්පූර්ණ කර ගැනීමට කටයුතු කර සභාවේ රාජකාරී විධිමත් කළ යුතුය.

කිරීම සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ නිලධාරීන් යොදවා ගෙන තිබුණි.

බහු කාර්ය සහයක සේවකයින් අදාළ පුරප්පාඩු සඳහා යොමු කළ නමුත් ඉන් වැඩි පිරිසක් පෞද්ගලික අපහසුතා හේතුවෙන් ස්ථාන මාරු ලබා ගැනීම නිසා නැවත පුරප්පාඩු ඇති වූ බව.

(ආ) සේවය හැර ගිය සේවකයින් 16 දෙනෙකුගෙන් අය විය යුතු රු.289,914 ක ණය ශේෂයක් සමාලෝචිත වර්ෂයේ දී ද අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

සේවකයින් දෙදෙනෙක් රු.2177ක් ගෙවා අවසන් කර ඇති අතර තිදෙනෙක් කොටස් වශයෙන් ගෙවීම් කරයි.ඉතිරි ණය ශේෂ අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.

හිඟ ණය මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂය තුළ අයවැය ඇස්තමේන්තු මගින් වැය විෂයයන් 12කට අදාළව සලසා තිබුණු රු.6,339,260ක සම්පූර්ණ ප්‍රතිපාදනයම අදාළ කාර්යයන් සඳහා භාවිතා කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

2024 අයවැයෙන් ප්‍රාග්ධන වැය යටතේ ප්‍රතිපාදන සලසා තිබූ නමුත් තාක්ෂණ නිලධාරීන් එවකට නොසිටි නිසා කර්මාන්ත අංශයේ වැඩ සැලසුම් කළ පරිදි සිදු කිරීමට නොහැකි වූ බව.

නිර්දේශය

අයවැය ගත ඉලක්ක සපුරා ගැනීමට හැකි අයුරින් මෙහෙයුම් කටයුතු සිදු කළ යුතුය.

4.2 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය

සභාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා තිරසර සංවර්ධන අරමුණු 11ක් හඳුනාගෙන වැඩසටහන් 48ක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබුණු අතර සමාලෝචිත වර්ෂය තුළ රු.29,635,988ක් වැය කරමින් වැඩසටහන් 19ක් පමණ ක්‍රියාත්මක කර තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

අදහස් දක්වා නොමැත.

නිර්දේශය

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට කටයුතු කළ යුතුය.